

රුහුණ විශ්වවිද්‍යාලය
සාමාන්‍ය විද්‍යා උපාධී පලමු සේවය
(පලමු සමාජික පරික්ෂණය)

2015 ජූනි/ඡූලි

විෂයය: ගණීතය

පාඨමාලා ඒකකය: MAT112δ/MAM112α (අවකල සමීකරණ)

කාලය: පැය එකසි (01)

ප්‍රශ්න 02 දෙකකට පමණක් පිළිතුරු සපයන්න

1. a) $\frac{dy}{dx} = \frac{ax + by + c}{a_1x + b_1y + c_1}$ ආකාරයේ අවකල සමීකරණයක විසඳුම ලබා ගන්නා ආකාරය පැහැදිලි කරන්න. මෙහි a, b, c, a_1, b_1, c_1 නියත වේ.

පහත දැක්වෙන අවකල සමීකරණය විසඳන්න:

$$\frac{dy}{dx} = \frac{x + 2y - 3}{2x + y - 3}.$$

- b) $n \neq 0$ සහ $n \neq 1$ විට

$\frac{dy}{dx} + P(x)y = Q(x)y^n$ ආකාරයේ අවකල සමීකරණයක් විසඳන අයුරු පැහැදිලි කරන්න; මෙහි $P(x)$ සහ $Q(x)$ යනු x හි පමණක් යුතු වේ.

$$x \frac{dy}{dx} + y = y^2 \ln x \text{ අවකල සමීකරණය විසඳන්න.}$$

- c) $y = px + p - p^2$; අවකල සමීකරණයේ සාධාරණ විසඳුම හා අපුරුව විසඳුම සොයන්න.

$$\text{මෙහි } p = \frac{dy}{dx} \text{ වේ.}$$

2. a) $M(x, y)dx + N(x, y)dy = 0$ අවකල සමීකරණය සපිරි විම සඳහා $M(x, y)$ සහ $N(x, y)$ මගින් තෘප්ත කළ යුතු අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවයක් ප්‍රකාශ කරන්න.

$$\left(\cos x \ln(2y - 8) + \frac{1}{x} \right) dx + \left(\frac{\sin x}{y - 4} \right) dy = 0$$

අවකල සමීකරණය සපිරි බව පෙන්වා එමගින් එහි විසඳුම සොයන්න.

- b) $(5x^3 + 12x^2 + 6y^2)dx + 6xydy = 0$ අවකල සමීකරණය සපිරි විම සඳහා සුදුසු අනුකළ සාධකයක් සොයා එමගින් එහි විසඳුම සොයන්න.

- c) $x^2 - 2\lambda x + y^2 = 4$, වතු කුලයෙහි ප්‍රාථමික පරාවතු කුලය සොයන්න; මෙහි λ යනු පරාමිතියකි.

3. a) $F(D) \equiv a_0 D^n + a_1 D^{n-1} + \dots + a_n$ සහ a යනු නිශ්චිතය නියතයක් නම

$$(i) \frac{1}{F(D)} \{e^{ax} V(x)\} = e^{ax} \frac{1}{F(D+a)} \{V(x)\} \text{ බව සහ}$$

$$(ii) \frac{1}{F(D^2)} \{\cos ax\} = \frac{1}{F(-a^2)} \{\cos ax\}, F(-a^2) \neq 0 \text{ විට}$$

බව සාධනය කරන්න. මෙහි $D \equiv \frac{d}{dx}$ ලේ.

පහත දැක්වෙන අවකල සමීකරණය විසඳන්න:

$$\frac{d^2y}{dx^2} + y = \sin x \sin 2x.$$

$$b) \frac{d^2x}{dt^2} - 3x - y = e^t$$

$$\frac{dy}{dt} - 2x = 0$$

යන සමාගම් අවකල සමීකරණ විසඳන්න.
